



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2262/50 - 2022 ජනවාරි මස 15 වැනි සෙනසුරාදා - 2022.01.15

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

ඉඩම් සංවර්ධන ආඥාපනත

1969 අංක 19 දරන පනතෙන්, 1981 අංක 27 දරන පනතෙන්, 1993 අංක 22 දරන පනතෙන්, 1995 අංක 09 සහ 1996 අංක 20 දරන පනතෙන් සංශෝධිත (464 වන අධිකාරිය වූ) ඉඩම් සංවර්ධන ආඥාපනතේ 155 හා 156 වගන්ති යටතේ, ඉඩම් අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ රෙගුලාසි.

එස්. එම්. චන්ද්‍රසේන,
ඉඩම් අමාත්‍ය.

"මිහිකක මැදුර",
ඉඩම් මහලේකම් කාර්යාලය,
අංක 1200/6, රජමල්වත්ත පටුමඟ,
බත්තරමුල්ල.

රෙගුලාසි

- (1) මෙම රෙගුලාසි 2021 ඉඩම් සංවර්ධන රෙගුලාසි යනුවෙන් හඳුන්වනු ලැබේ.
- (2) 2014 ජනවාරි මස 03 වැනි දින සාදනු ලැබූ 2013 ඉඩම් සංවර්ධන රෙගුලාසි පහත ආකාරයට වැඩිදුරටත් සංශෝධනය කරනු ලැබේ.



(3) 2014 ජනවාරි මස 03 වැනි දින සාදනු ලැබූ 2013 ඉඩම් සංවර්ධන නියෝග 3 හි "අ", "ආ", "ඇ" සහ "ඈ" ඡේද වෙනුවට පහත ඡේද ආදේශ කිරීමෙන් එනම්,

(අ) "ගොවියා" යන්නෙන් යම් ඉඩමක් තමා විසින් වගා කිරීමට කැමැත්ත ඇත්තා වූ ද, නැතහොත් තම පවුලේ යම් සාමාජිකයෙකු ලවා වගා කරවා ගැනීමට කැමැත්ත ඇත්තා වූ ද වගා කරවා ගැනීමට හැකියාව ඇත්තා වූ ද කෘෂිකර්මයට සම්බන්ධ වෙනත් ආර්ථික කටයුත්තක නියැලී සිටියා වූවන් තමාගේ හා තම පවුලේ ජීවනෝපාය සඳහා එම ඉඩම අවශ්‍ය වන්නාවූ පවුල් ඒකකයේ වාර්ෂික ආදායම රුපියල් තුන් ලක්ෂයකට (රු. 300,000) නොවැඩි වන්නාවූ ද තැනැත්තෙකු අදහස් වේ.

(ආ) "උගත් තරුණයා" යන්නෙන් අවිවාහක, වයස අවුරුදු 18 ට නොඅඩු හා අවුරුදු 30 ට නොවැඩි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන සුදුසුකම් ලබා ඇත්තා වූ ද ගොවියෙකුගේ දරුවකු වන්නා වූ හෝ අඩු ආදායම් ලබන කාණ්ඩයේ තැනැත්තෙකු අදහස් වේ.

(ඇ) "අඩු ආදායම් ලබන කාණ්ඩයේ තැනැත්තෙකු" යන්නෙන් ;

(i) ඒ තැනැත්තා අවිවාහකයෙකු නම්, ඉහතින්ම වූ වර්ෂය සඳහා ඔහු හෝ ඇය රුපියල් හාර ලක්ෂ අසූ දහසකට (රු. 480,000) වැඩි නොවන්නා වූ, නැතහොත්

(ii) ඒ තැනැත්තා විවාහකයෙකු නම්, ඉහතින්ම වූ වර්ෂය සඳහා ඔහු හෝ ඇය රුපියල් හය ලක්ෂයකට (රු. 600,000) වැඩි නොවන්නා වූ මුළු ආදායමක් ලබන තැනැත්තෙකු බව අදහස් වේ.

(ඈ) "වැඩි ආදායම් ලබන කාණ්ඩයේ තැනැත්තෙකු" යන්නෙන්,

(i) ඒ තැනැත්තා අවිවාහකයෙකු නම්, ඉහතින්ම වූ වර්ෂය සඳහා ඔහු හෝ ඇය රුපියල් හාර ලක්ෂ අසූ දහසකට (රු. 480,000) වැඩි එහෙත් රුපියල් හය ලක්ෂ හැට දහසකට (රු. 660,000) වැඩි නොවන්නා වූ, නැතහොත්

(ii) ඒ තැනැත්තා විවාහකයෙකු නම්, ඉහතින්ම වූ වර්ෂය සඳහා ඔහු හෝ ඇය රුපියල් හය ලක්ෂයකට (රු. 600,000) වැඩි එහෙත් රුපියල් හත් ලක්ෂ විසි දහසකට (රු. 720,000) නොවැඩි වූ මුළු ආදායමක් ලබන තැනැත්තෙකු බව අදහස් වේ.

* මෙහිදී මධ්‍යම පන්තික අයවලුන් ද අඩු ආදායම් හා වැඩි ආදායම් ගණයට වැටේ.

EOG 01- 0158